



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2343/11 - 2023 අගෝස්තු මස 01 වැනි අඟහරුවාදා - 2023.08.01

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත

2 වන හා 5 වන වගන්තිය යටතේ නියමය

- 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන මම, මෙහි උපලේඛනයේ (I) වන තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන්, එම උපලේඛනයේ (II) තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණය මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්, මෙම නියමය මගින් පනවමි.

උපලේඛනය

(I) වන තීරය				(II) වන තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සං. ව. ශීර්ෂය	සං. ව. සංකේතාංකය	විස්තරය	
1	03.05	0305.54.10	හාල්මැස්සන්	කි.ග්‍රෑම්යකට රු. 100
2		0305.52.00 0305.53.00 0305.54.90 0305.59.30 0305.59.90	කරවල	කි.ග්‍රෑම්යකට රු. 100
3.	09.10	0910.99.10	උළුහාල් ඇට	කි.ග්‍රෑම්යකට රු. 50
4.	11.02	1102.90.20	කුරක්කන් (ඉලිසුසින් කොරකානා විශේෂ) පිටි	කි.ග්‍රෑම්යකට රු. 150



(I) වන තීරය				(II) වන තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සං. ව. ශීර්ෂය	සං. ව. සංකේතාංකය	විස්තරය	
5.	12.07	1207.50	අබ ඇට	කි.ග්‍රෑමයකට රු. 62
6.	25.01	2501.00	ජලීය ආකාරයේ හෝ එසේ නොවන ආකාරයෙන් වූ හෝ එකතු කරන ලද කැටි නොගැසීම් කාරකයෙන් නිදහසේ පාවීම සඳහා වන ද්‍රව්‍යයන් අඩංගුවන්නා වූ, ශුද්ධ සෝඩියම් ක්ලෝරයිඩ් හෝ ලුණු (මේස ලුණු සහ ස්වභාවික තත්ත්වය වෙනස් කළ ලුණු ඇතුළුව); මුහුදු ජලය	කි.ග්‍රෑමයකට රු. 40

2. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, පහත සඳහන් භාණ්ඩවලට අදාළව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවීම අත්හැරිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් මෙසේ නියමයක් පනවමි;

(අ) ඉහත උපලේඛනයේ දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2501.01 යටතේ වර්ගීකරණය වන ලුණු (Sodium Chloride B.P) ආනයනය කිරීමේ දී අදාළ වන කිලෝ ග්‍රෑමයකට රු.40ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන්, කිලෝ ග්‍රෑමයකට රු. 10ක් අයකර ගෙන ඉතිරි වටිනාකම, සෞඛ්‍ය විෂයය භාර අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය මත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි වාණිජ පරමාර්ථයෙන් තොරව ඖෂධ නිෂ්පාදනය කරන ඕනෑම ඖෂධ නිෂ්පාදන ආයතනයක් සඳහා අත්හරිනු ලැබිය යුතුය;

(ආ) 2022 ඔක්තෝබර් 13 දිනැති අංක 2301/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියමය මගින් සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 03.03 යටතේ වර්ගීකරණය වන මාළු ආනයනය කිරීමේ දී අදාළ වන 10%ක් හෝ කිලෝ ග්‍රෑමයක් සඳහා රු 400ක් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන්, පහත වගුවේ දැක්වෙන සං.ව.සංකේතාංක යටතේ වර්ගීකරණය වන මාළු වර්ග, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවෙන් 2023 වර්ෂයේ දී ලබාගත් බලපත්‍රයක් සහිත ආනයනකරුවෙකු විසින් ආනයනය කිරීමේදී කිලෝ ග්‍රෑමයකට රු. 275ක් අයකර ගෙන ඉතිරි වටිනාකම, අත්හරිනු ලැබිය යුතු ය.

සං.ව. ශීර්ෂය	සං.ව. සංකේතාංකය	මාළු වර්ගය
03.03	0303.49.00 0303.59.00 0303.89.90	තලපත් මසුන්, කොප්පරා හා කට්ටා මසුන්

3. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි හා 5 වැනි වගන්ති යටතේ පනවන ලදුව පහත දැක්වෙන අති විශේෂ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කළ නියමයන් 2023 ජූලි මස 31 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කරනු ලැබේ.

- 2022 අගෝස්තු 10 දිනැති අංක 2292/41 දරන අති විශේෂ ගැසට් නිවේදනය
- 2022 සැප්තැම්බර් 22 දිනැති අංක 2298/51 දරන අති විශේෂ ගැසට් නිවේදනය
- සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 0303.49 සහ 0303.89.90 යටතේ වර්ගීකරණය වන තලපත් මසුන්, කොප්පරා හා කට්ටා මසුන් ආනයනයේ දී කිරු බදු අත්හැරීම සඳහා 2023 ජූනි 22 දිනැති අංක 2337/16 දරන අති විශේෂ ගැසට් නිවේදනය

4. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ (3) වන උප වගන්තියේ විධිවිධානවලට යටත්ව, 2023 ජූලි මස 31 වැනි දින සිට ඉහත 2(ආ) ඡේදයේ නියමය මාස 3ක කාලසීමාවක් සඳහා ද, ඡේද අංක 1 හා 2(අ) ඡේදයේ නියමයන් වසරක කාල සීමාවක් සඳහා වලංගුව පැවතිය යුතු ය.

රනිල් වික්‍රමසිංහ,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික
ප්‍රතිපත්ති අමාත්‍ය.

2023 ජූලි මස 31 වැනි දින,
කොළඹ 01,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී ය.

EOG 08 - 0020